



රුහුණ විශ්වවිද්‍යාලය

කළමනාකරණ හා මූල්‍ය පිළිය

ව්‍යාපාර පරිපාලන වේදී උපාධි පාඨමාලාව 1000 ස්ථලය පළමු සමාජික අවසාන

පරික්‍රෙණය (නොවැම්බර / දෙසැම්බර 2021)

අධ්‍යායන වර්ෂය 2020/2021

BBA 11023 ව්‍යාපාර ගණිතය හා සංඛ්‍යානය

කාලය : පැය කුනයි (03)

ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න හයකින් සමන්විත වේ.

ප්‍රශ්න හයකින් (6) ප්‍රශ්න පහකට (5) පමණක් පිළිතුරු සපයන්න

මුළු ලකුණු: 70

චපදෙස්

- වැඩ සටහන් සැලසුම් කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර පවතී.
- සංඛ්‍යාන පිළිතුරු අදාළ වගු සමඟ දැක්වීය යුතු ය.

(1) (a) පහත ප්‍රකාශනය පූර්ණ කරන්න.

$$2(3x-1) + 5 - 2\{ 2(2x+5) + 4x - 3 + 3(x+2) \} - 6 \quad (\text{ලකුණු } 3)$$

(b) යාධික සොයන්න.

$$(2y+3)^2 - (3y-2)^2 \quad (\text{ලකුණු } 2)$$

(c) මෙම සම්කරණය විසඳන්න.

$$\frac{2p-6}{2} + \frac{3p+4}{4} = 5 \quad (\text{ලකුණු } 3)$$

(d) පහත සම්කරණ විසඳන්න.

$$0.2m + 0.5n = 9,$$

$$(m+n)/3 = 10 \quad (\text{ලකුණු } 3)$$

(e) මූල සොයන්න $X^2 - 4x = -2$

(ලකුණු 3)

(මුළු ලකුණු 14)

- (2) (a) පුළු පොලිය යටතේ රු. 5000 ක නෙකුත් ගත් අයෙක් එට මාස දෙකකට පසු රු. 5500 ක් ගෙවා නෙය පියවන ලදී. වාර්ෂික පුළු පොලී අනුපාතය සෞයන්න.

(ලක්ෂණ 3)

- (b) පුද්ගලයෙක් රු. 80000 ක මුදලක් 8% ක වැළැ පොලියක් කාර්තු වශයෙන් ගෙවන, තෝරාගත් බැංකු ගිණුමක තැන්පත් කරන ලදී. වසර භයක් සහ මාස තුනකට පසු මෙම ගිණුමේ පවතින මුදල කියද?

(ලක්ෂණ 3)

- (c) පුද්ගලයෙකු වසර 10 ක කාලයක් තුළ සෑම මසක් අවසානයේදීම රු. 4000 ක් බැඩින් ගිණුමක තැන්පත් ඇත. මෙම බැංකුව එහි ගිණුම් පදනා 12% ක වාර්ෂික වැළැ පොලියක් මාසිකව ගෙවයි. වසර 10 අවසානයේ මෙම වාර්ෂිකයේ මුළු වට්නාකම කොපමුද?

(ලක්ෂණ 4)

- (d) සමාගමක් රු. උක්‍ය 20 ක නිධන් අරමුදලක් බිජිකිරීම පිණිස සෑම මාස තුනක් අවසානයේදීම සමාන මුදලක් වසර 12 ක් පුරා ගිණුමක තැන්පත් කරන ලදී. මෙම බැංකුව 8% ක වැළැ පොලියක් කාර්තු වශයෙන් එකතු කරයි. තැන්පතුවක වට්නාකම සෞයන්න

(ලක්ෂණ 4)

(මුළු ලක්ෂණ 14)

- (3) (a) සිමාව සෞයන්න.

$$\lim_{x \rightarrow -1} \frac{8x^2 - 4x}{2x^2 - x} \quad (\text{ලක්ෂණ 2})$$

- (b) අයය සෞයන්න.

$$f^3(x=2) \text{ for } f(x) = 3x^5 + 3x^2 + 4 \quad (\text{ලක්ෂණ 3})$$

- (c) වූය්ත්පන්නය සෞයන්න.

$$f(x) = (3x^3 - 6)^5 \quad (\text{ලක්ෂණ 3})$$

- (d) පහත ලිඛියේ අනුකූලනය සෞයන්න.

$$F(x) = \int (14x^6 + 18x^5 - 6x^2 - 4) dx \quad (\text{ලක්ෂණ 3})$$

- (e) අනුකූලනය සෞයන්න

$$f(x_{3 \text{ to } 1}) = \int_1^3 (16x^3 - 3) dx \quad (\text{ලක්ෂණ 3})$$

(මුළු ලක්ෂණ 14)

(4) i. ප්‍රාථමික දක්ත රස් කිරීමේ තුම තුනක් කෙටියෙන් විස්තර කරන්න. (ලක්ෂණ 3)

ii. ලොකරයිපත් අලෙවි නියෝජිතයෙකු පසුගිය මාසයේදී අලෙවි කරන ලද ලොකරයි විකට් ප්‍රමාණ අඟාල දින සමඟ පහත වගුවේ දැක්වේ.

විකුණු ලොකරයි ගණන	දින ගණන
300-400	1
400-500	3
500-600	7
600-700	10
700-800	6
800-900	2
900-1000	2

ඉහත වගුවේ ඇති තොරතුරු යාවිතා කර පහත සඳහන් දැනු ගණනය කරන්න.

- (a) මාතය (ලක්ෂණ 2)
- (b) මධ්‍යස්ථාය (ලක්ෂණ 2)
- (c) මධ්‍යයනය (ලක්ෂණ 3)
- (d) විවළකාව (ලක්ෂණ 2)
- (e) සම්මත අපගමනය (ලක්ෂණ 1)
- (f) විවළකා සංග්‍රහකය (ලක්ෂණ 1)

(මුළු ලක්ෂණ 14)

(5) තොරගත් පාහල් සිසුන් 7 දෙනෙකුගේ දිනකට සහභාගීවූ මාර්ග ගත පාඩම් පැය ගණන හා ඔවුන්ගේ මාසික දුරකථන ජාල පිරිවැය රුපියල් වලින් පහත වගුවේ දැක්වේ.

දිනකට සහභාගී වූ මාර්ගගත පාඩම් පැය ගණන	මාසික දුරකථන ජාල පිරිවැය (රුපියල්)
3	600
4	850
5	1100
6	1200
2	250
4	900
4	700

(a) ස්වායන්ත්‍රි විවළු හා පරායන්ත් විවළු හඳුන්වන්න. (ලක්ෂණ 1)

(b) විසින් නිස් සටහන හා ප්‍රවීණතා රේඛාව අදින්න. (ලක්ෂණ 2)

- (c) ප්‍රතිපායන සමිකරණය ගණනය කරන්න. (ලකුණු 7)
- (d) දිනකට පැය 8 ක් මාරුග ගත පාඩම් වලට සහභාගී වන පාසල් සිපුවෙක් නම් මාඩික දුරකථන ජාල පිරිවැය ඇස්කමේන්තු කරන්න. (ලකුණු 2)
- (e) ඔබගේ ප්‍රතිපායන සමිකරණය ව්‍යාපාරිකයෙකුගේ දුරකථන ජාල පිරිවැය ඇස්කමේන්තු කිරීම සඳහා හාවිතා කළ හැකි ද? හේතු දක්වන්න. (ලකුණු 2)
- (මුළු ලකුණු 14)

- (6) i. a. “නියුදීයක්” යන පදය නිර්වචනය කරන්න. (ලකුණු 1)
 b. සම්භාවිතා නියුදීමේ තුම දෙකක් කෙටියෙන් විස්තර කරන්න. (ලකුණු 2)
- ii. කුඩා නාගරයකට දිනකට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව සහ එම නාගරයේ පිහිටි ආපන යාලාවක දෙනීන් අලෙවිය රුපියල් දහස් වලින් පහත වගුවේ දැක්වේ.

නාගරයට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාව	ආපන යාලාවේ දෙනීන් අලෙවිය රුපියල් දහස් වලින්
150	4
220	5
420	10
350	8
181	4
250	5
340	6

- (a) ඉහත වගුවේ ස්වායත්ත විවෘත හා පරායත්ත විවෘත හැඳුවන්න. (ලකුණු 1)
- (b) සහසම්බන්ධතා සංග්‍රහකය ගණනය කරන්න. (ලකුණු 7)
- (c) ඔබගේ සහසම්බන්ධතා සංග්‍රහකය, සහසම්බන්ධතා රෝබාවක දක්වන්න.
- (ලකුණු 1)
- (d) ඉහත විවෘත දෙක අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතීද? (ලකුණු 1)
- (e) නාගරයට පුද්ගලයන් වැඩිපුර පැමිණෙන විට ඔහුගේ ආපන යාලාවේ අලෙවිය ඉහළ යන බව ආපනාගාලා හිමියා පවසයි. ඔබ මෙම අදහස සමඟ එකඟ වන්නේද? හේතු දක්වන්න. (ලකුණු 1)
- (මුළු ලකුණු 14)